

ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය ක්‍රියාත්මක කිරීම.

1. ව්‍යාපෘතිය

ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය

1.1 පසුබිම

ජාතික තරුණ සේවා සභාව විසින් දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක කරනු ලබන තරුණ සංවර්ධන වැඩසටහන් අතර තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ස්වේච්ඡා සේවා කටයුතු ප්‍රමුඛස්ථානයක් ගනී. වර්තමානය වන විට එවැනි ස්වේච්ඡා කටයුතු සඳහා නිසි ඇගයීමක් නොලැබීම හේතුවෙන් ස්වේච්ඡා වැඩසටහන් සඳහා තරුණ සහභාගීත්වය ලබා ගැනීම දුෂ්කර වී ඇත. මේ නිසා තරුණ තරුණියන් සමාජ සේවා කටයුතු හා ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා දිරි ගැන්වීම මෙන්ම ඔවුන් අතර නායකත්ව හා පෞරුෂ සංවර්ධනය තුළින් කණ්ඩායම් හැගීම් ජනිත කිරීම, තරුණයා සමාජ ගත කිරීමට අවශ්‍ය මෘදු කුසලතා වලින් හෙබි තරුණයෙකු බිහි කිරීම යුගයේ අවශ්‍යතාවයක් වී ඇත. බහු වාර්ගික, බහු ආගමික ප්‍රජාවක් ජීවත් වන රටක් ලෙස ඔවුනොවුන් අතර අන්‍යෝන්‍ය අවබෝධය තුළින් සමාජ ඒකාබද්ධතාවය තහවුරු කිරීම සඳහා සමාජ සංහිදියාව ස්ථාපිත කළ යුතුව ඇත. එබැවින් ලෝකයේ බොහෝ රටවලද ක්‍රියාත්මක වන පරිදි ජාතික වශයෙන් පිළිගත් තරුණ ස්වේච්ඡා සේවයක් ශ්‍රී ලංකාව තුළද ස්ථාපිත කිරීම කාලෝචිත බව හඳුනාගෙන ඇත. ඒ අනුව දිවයින පුරා තරුණ ස්වේච්ඡා සේවයක් ක්‍රියාත්මක කර ඒ සඳහා නිසි පිළිගැනීමක් ලබා දීම තුළින් තරුණ පරපුර මගින් වඩාත් ඵලදායී සේවයක් රටට ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

1.2 අරමුණු

1. ස්වේච්ඡා සේවයේ නිරතවීම මගින් තරුණ තරුණියන්ගේ නායකත්ව ගුණාංග වර්ධනය කර, සමබර පෞරුෂ සංවර්ධනයක් ඇති කරලීම සඳහා ක්‍රමෝපාය හා පහසුකම් සැපයීම.
2. රටේ සමාජයීය, සංස්කෘතික සහ ආර්ථික සංවර්ධනය සඳහා යොමු වූ සංවර්ධන වැඩසටහන් පිළිබඳ තීරණ ගැනීම සහ ඒ පිළිබඳ සැලසුම් සකස් කිරීම තරුණ ප්‍රජාව සම්බන්ධ කර ගන්නා අතරතුර ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය කෙරෙහිද එම සම්බන්ධතාවයන් උපයෝගී කර ගැනීම සඳහා පහසුකම් සැලසීම සහ රටේ සංවර්ධන ක්‍රමවේදයට ඵලදායීව දායක විය හැකි වන සේ තරුණ ප්‍රජාවේ ධාරිතාව, දැනුම, නිපුණතා හා ආකල්ප සංවර්ධනය කිරීම.
3. සංහිදියාව තුළින් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැංවීමට තරුණ ප්‍රජාව දායක කර ගත හැකි ක්‍රමවේදයක් සැකසීමෙන් සාමාජීය වගකීම් දැරිය හැකි වන සේ සෑම තරුණ තරුණියක් කෙරෙහිම සමාන අවස්ථා සැලසීම තුළින් ඔවුන්ගේ නිපුණතා සංවර්ධනයට පහසුකම් ලබාදීම.
4. රැකියා කිරීමේදී අභිමානයෙන්, ආත්ම ගරුත්වයෙන් හා තර්කාන්විතව නිදහසේ කටයුතු කළ හැකි පරිසරයක් තරුණ ප්‍රජාව වෙතුවෙන් සකස් කිරීම.
5. පුද්ගලයන් පුද්ගලයන් අතර සහ පුද්ගලයන් හා සමාජය අතර ගැටුම් අවම වන සාමකාමී පරිසරයක් නිර්මාණයට අවශ්‍ය මාවතක් සකස්කර, තරුණ ප්‍රජාව වෙත එල්ලවන පීඩනයන්ගෙන් ඔවුන් මුදවා ගත හැකි ක්‍රමවේදයන් කරා යොමු වීමට සමාජය බලගැන්වීම.
6. වත්මන් තාක්ෂණික ප්‍රවණතා උපරිම ලෙස ඵලදායීත්වයෙන් යොදාගැනීම සඳහා ප්‍රවේශයන් හඳුන්වාදීම හා ඒ පිළිබඳ අවබෝධය ඇතිකිරීමෙන් තරුණ ප්‍රජාව බලාත්මක කිරීම.

අර්ථකථනය

- ❖ ස්වේච්ඡා සේවක - පොදු ජන සේවය සඳහා සිය කැමැත්තෙන් ඉදිරිපත් වන තැනැත්තා
- ❖ ස්වේච්ඡා සේවය - පොදු ජන සේවය සිය කැමැත්තෙන් ඉටු කිරීම.

2. තරුණ ස්වේච්ඡා සේවයෙන් ලැබෙන ප්‍රතිඵල

2.1 ස්වේච්ඡා සේවයේ නියුතු තරුණ ප්‍රජාවට සෘජුව ලැබෙන ප්‍රතිඵල

1. තරුණයන් තුළ නායකත්ව ගුණාංගයන් වර්ධනය වීම සහ වැඩලෝකය ජයගැනීම සඳහා අවශ්‍ය මෘදු කුසලතා වර්ධනය වීම.
2. සමාජ, පාරිසරික සංවර්ධනයට සෘජුවම බලපාන ප්‍රජා ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම, අවබෝධය හා ආකල්ප සංවර්ධනය වීම.
3. සමාජ ක්‍රියාකාරකම්/ වැඩ පිළිබඳ අවබෝධය වර්ධනය වීම නිසා ඔවුනොවුන්ගේ සංස්කෘතික වටිනාකම්, හර පද්ධතීන් පිළිබඳ දැනුම වැඩි වීම හා ජන වර්ග අතර සමාජ සංහිඳියාව ප්‍රවර්ධනය වීම.
4. නවෝත්පාදන හැකියාවන් වර්ධනය වීම හා තොරතුරු තාක්ෂණය හා සයිබර් අවකාශය භාවිතා කර ඒ පිළිබඳ අවබෝධය ඇතිවීම තුළින් නව ආර්ථික උත්පාදන අවස්ථා හඳුන්වාදීමට හැකි වීම.
5. මානව සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා බලපාන සන්නිවේදන කුසලතා වැඩි දියුණු වීම.
6. විවිධ ස්වභාවික උපද්‍රව හෝ ආපදාවන් අවම කිරීම/ පාලනය පිළිබඳව දැනුම සහ කුසලතා වර්ධනය වීම.

2.2 ස්වේච්ඡා සේවකයින්ගේ අනාගත අපේක්ෂාවන් තහවුරු කර ගැනීමට ලැබෙන ප්‍රතිලාභ

1. ස්වේච්ඡා සේවකයින් රැකියා සඳහා තෝරා ගැනීමේදී හා උසස් වීම ලබා ගැනීමේදී ස්වේච්ඡා සේවයේ යෙදීමෙන් ලබා ගන්නා ඇගයීම් මත ඇතුළත් වීමේ දී අමතර ලකුණු ප්‍රමාණයක් හිමි වීම.
2. විශ්ව විද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුළත් වීමේදී ස්වේච්ඡා සේවයේ යෙදීමෙන් ලබා ගන්නා ඇගයීම් මත අමතර ලකුණු ප්‍රමාණයක් හිමි වීම.
3. ජාත්‍යන්තර තලයේ එක්සත් ජාතීන්ගේ හා අනිකුත් එවැනි සංවිධානවල ස්වේච්ඡා වැඩසටහන් සඳහා අනුයුක්ත වීමට අවකාශය සැලසීම.
4. විශිෂ්ටතම ස්වේච්ඡා සේවකයෙක් ලෙස තෝරා ගැනීමෙන් රන්, රිදී, ලෝකඩ සම්මාන සහ සහතික ලබා ගැනීමට ඉඩකඩ ලැබීම.
5. ස්වේච්ඡා සේවකයෙකු වශයෙන් පිළිගත් සහතිකයක් හා බලපත්‍රයක් හිමි වීම.

2.3 රටේ සංවර්ධනයට සැලසෙන ප්‍රතිලාභ

1. ජාතිය පිළිබඳ හැඟීමක් හා සමාජය පිළිබඳ සංවේදී, සමාජ සංහිඳියාව කෙරෙහි යොමුවූ උද්යෝගීමත් තරුණ පරපුරක් බිහිවීම.
2. ප්‍රජා සංවර්ධනය, සමාජ සුබ සාධනය, පාරිසරික සෞඛ්‍යය හා නව නිපැයුම් ක්ෂේත්‍රයන්හි සාධනීය වර්ධනයක් සඳහා දායකවීම.
3. කාර්යක්ෂම හා මනා පෞරුෂයකින් යුතු තරුණ තරුණියන් පිරිසක් ජාතියට දායාද වීම.

3. ස්වේච්ඡා සේවයට සම්බන්ධවීම සඳහා සුදුසුකම්

වයස අවුරුදු 15 – 29 ත් අතර පහත සඳහන් තරුණ තරුණියන්ට සම්බන්ධ විය හැකිය.

1. පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්
2. පාසැල් හැරගිය ප්‍රජාව
3. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව
4. කාර්මික විද්‍යාල, රජයේ හා රජයට අනුබද්ධ වෘත්තීය පුහුණු ආයතන වල ශිෂ්‍ය ප්‍රජාව
5. ජීවන වෘත්තීන්හි නියුක්ත ස්වේච්ඡා සේවයට කැමත්තක් දක්වන තරුණ තරුණියන්
6. විවිධ ස්වේච්ඡා සේවක, අධ්‍යාපන හා වෙනත් සේවා කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය තරුණ තරුණියන්.

4. ස්වේච්ඡා සේවකයන් ලියාපදිංචි කිරීම.

ශ්‍රී ලංකා තරුණ ස්වේච්ඡා සේවය ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාපිත කරනු ලබන ලේකම් කාර්යාලය විසින් තරුණ ස්වේච්ඡා සේවකයන් ලියාපදිංචි කිරීම, එසේ ලියාපදිංචි වන තරුණ ස්වේච්ඡා සේවකයන්ට හැඳුනුම්පත, වාර්තා පොත, මාර්ගෝපදේශ අත්පොත සහ උපදෙස් පත්‍රිකා ලබා දීම සිදු කිරීම.

5. ස්වේච්ඡා සේවය ක්‍රියාත්මක කිරීම

ස්වේච්ඡා සේවය ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික වශයෙන් අදියර තුනකින් ක්‍රියාත්මක වේ. එහි ප්‍රාථමික අදියරට අදාල පැය 36ක සේවා කාලය අවම වශයෙන් මාස 6ක් තුළ සම්පූර්ණ කළ යුතු අතර ද්විතීයික මට්ටමට අදාල පැය 48ක සේවා කාලය ද මාස 6ක් තුළ සම්පූර්ණ කළ යුතුය. තෘතීයික මට්ටම පැය 120ක සේවා කාලයක් සමන්විත වන අතර එය වසරක් තුළ සම්පූර්ණ කළ යුතුවේ. මෙම එක් එක් අදියරෙහි අවශ්‍යතා ස්වේච්ඡා සේවකයින් විසින් සම්පූර්ණ කිරීමෙන් පසුව තරුණ ස්වේච්ඡා සේවයේ ඊළඟ අදියරට ඇතුළත් විය හැකිය.

මෙම එක් එක් අදියරෙහි නිරත විය යුතු ක්ෂේත්‍ර හා ආයතන පිළිබඳව තරුණ ස්වේච්ඡා සේවා ලේකම් කාර්යාලය විසින් ජාතික මට්ටමේ අමාත්‍යාංශ හා පළාත් සභා නියෝජනය කිරීමට පත්කරන තරුණ කේන්ද්‍රීය නිලධාරීන් විසින් තීරණය කරනු ලැබේ. එසේ තීරණය කරනු ලබන ක්ෂේත්‍ර හා ආයතන පිළිබඳව තරුණ ස්වේච්ඡා නිලධාරීන් ලියාපදිංචි කිරීම් ආයතනය විසින් දැනුවත් කරනු ලැබේ. එසේ යොමු කරනු ලබන ක්ෂේත්‍ර හෝ ආයතනවල නියුක්ත වූ බව, නියමිත කාර්යය ඉටුකළ වහාම හා නියමිත කාල සීමාව සම්පූර්ණ කළ බව තරුණ කේන්ද්‍රීය නිලධාරියා හෝ ඔහුගේ බලයලත් නිලධාරියෙකු ලවා සහතික කරවා ගත යුතුය.

6. ස්වේච්ඡා සේවයේ යෙදිය යුතු කාලසීමාව

1. ප්‍රාථමික මට්ටම/ලෝකඩ පදක්කම

1.1 මේ යටතේ සම්බන්ධ වන ඕනෑම තරුණයෙකු හෝ තරුණියක් අවම වශයෙන් සතියකට පැය 6 බැගින් පැය 36ක් අවම වශයෙන් මාස 6 ක කාලසීමාවක් තුළ සම්පූර්ණ කළ යුතුය.

2. ද්විතීය මට්ටම / රිදී පදක්කම

2.1 ඉහත ප්‍රාථමික මට්ටමේ මාස 6 ක කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ද්විතීයික මට්ටමට ඇතුළත් විය හැකි අතර මේ යටතේ සම්බන්ධ වන ඕනෑම තරුණයෙකු හෝ තරුණියක් අවම වශයෙන් සතියකට පැය 8 බැගින් පැය 48ක් අවම වශයෙන් මාස 6 ක කාලසීමාවක් තුළ සම්පූර්ණ කළ යුතුය.

3. තෘතීයික මට්ටම/රන් පදක්කම

3.1 ඉහත ද්විතීයික මට්ටමේ මාස 6 ක කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව තෘතීයික මට්ටමට ඇතුළත් විය හැකි අතර මේ යටතේ සම්බන්ධ වන ඕනෑම තරුණයෙකු හෝ තරුණියක් අවම වශයෙන් සතියකට පැය 10 බැගින් පැය 120ක් අවම වශයෙන් මාස 12 ක කාලසීමාවක් තුළ සම්පූර්ණ කළ යුතුය.

7. ස්වේච්ඡා සේවයේ නිරත වියයුතු විෂය ක්ෂේත්‍රයන්

ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය පහත සඳහන් ප්‍රධාන විෂය ක්ෂේත්‍රයන් 8 ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම සිදු වේ. මෙම ප්‍රධාන විෂය ක්ෂේත්‍රයන් මෙන්ම ඒ තුළ අඩංගු විවිධ කාර්යයන් හා ආයතන පිළිබඳව ස්වේච්ඡා සේවා ලේකම් කාර්යාලය තරුණ කේන්ද්‍රීය නිලධාරීන් විමසා තීරණය කරන පරිදි ස්වේච්ඡා සේවයේ නිරත විය හැකිය.

1. ජාතික ඒකාබද්ධතාවය හා සමාජ සංහිදියාව ගොඩනැගීමේ ක්ෂේත්‍රය :

විවිධ ජනවර්ග වලින් සමන්විත සහ විවිධ සංස්කෘතික අන්‍යෝන්‍යතාවයෙන් හෙබි ශ්‍රී ලාංකීය ජාතියේ තරුණ ප්‍රජාව අතර සංහිදියාව ගොඩනැගීම.

2. සමාජ සත්කාරක හා සමතකරණ ක්ෂේත්‍රය :

වයස්ගතවූවන් හා වෙනස් හැකියාවෙන් යුතු පිරිස් ගැන සොයා බැලීම සහ ළමා හා තරුණ මෙන්ම කාන්තා මූලික කුටුම්භයන්හි ගැටලු ආමන්ත්‍රණය කිරීම.

3. සෞඛ්‍ය, පෝෂණය හා සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ක්ෂේත්‍රය :

සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, බෝ වන හා බෝ නොවන රෝග වැලැක්වීම සඳහා කටයුතු කිරීම සහ සාත්තු සේවයේ යෙදීම.

4. කෘෂිකාර්මික ක්ෂේත්‍රය :

ජල/වාරි සම්පත් කළමනාකරණය සහ ආහාර බෝග නිෂ්පාදන හා කෘෂිකර්ම ක්ෂේත්‍රයෙහි සංවර්ධනය උදෙසා කටයුතු කිරීම.

5. පාරිසරික ක්ෂේත්‍රය :

ආපදා සහන කටයුතු සැලසීම, පාරිසරික ආරක්ෂාව තහවුරු කිරීම හා ජෛව සම්පත් කළමනාකරණය යන කටයුතුවල නියැලීම.

6. තාක්ෂණික ක්ෂේත්‍රය :

නව නිපැයුම් දිරිගැන්වීම හා තාක්ෂණික වර්ධනය සඳහා දායකත්වය ලබා දීම.

7. අධ්‍යාපනික හා සංස්කෘතික ක්ෂේත්‍රය :

ගුරු සේවය, දහම් පාසල් ගුරු සේවය සහ විශේෂ හැකියාවන්ගෙන් යුතු හා පසුගාමී දරුවන් සඳහා ඉගැන්වීම, සාම්ප්‍රදායික හා වත්මන් සංස්කෘතික ගුණාංග ප්‍රවර්ධනය කිරීම සඳහා දායකත්වය ලබා දීම.

8. ප්‍රජා පාදක යටිතල පහසුකම් හා ප්‍රජා සමායෝජන ක්‍රියාකාරකම් ක්ෂේත්‍රය :

ප්‍රජා මූලික සංවිධාන පිහිටුවීම, පවත්වාගෙන යාම හා ග්‍රාමීය සංවර්ධන ක්‍රියාකාරකම් ඇගයීමට ලක් කිරීම.

මෙම එක් එක් ක්ෂේත්‍රය පදනම් කරගෙන තරුණ ස්වේච්ඡා සේවකයන් නිරත විය යුතු ඉටුකළ යුතු කාර්යයන්, සම්බන්ධ විය යුතු ආයතන හා පුද්ගලයන් පිළිබඳව ප්‍රාථමික, ද්විතියික හා තෘතීයික අදියරට අදාළව ස්වේච්ඡා සේවා ලේකම් කාර්යාලය විසින් සකස් කරනු ලබන අතර එය කර ගැනීම මෙහෙයුම් කමිටුවේ එකඟතාවය මත ක්‍රියාත්මක කරනු ලැබේ.

8. ස්වේච්ඡා සේවය ක්‍රියාත්මක ව්‍යුහය

8.1 තරුණ ස්වේච්ඡා සේවය මෙහෙයවීම.

ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවා ලේකම් කාර්යාලය තරුණ ස්වේච්ඡා සේවය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් ආයතනය වශයෙන් ස්ථාපිත කෙරේ. මෙය යොමු වන කටයුතු විෂයභාර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික තරුණ සේවා සභාවේ අංශයක් වශයෙන් කටයුතු කරනු ලැබේ. අදාළ කාර්යයන් 8.4 යටතේ විස්තර කර ඇත.

8.2 තරුණ කේන්ද්‍රීය නිලධාරියා

ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධන කටයුතු ඵලදායීව ව්‍යාප්ත කිරීම හා ඒකාබද්ධ කිරීම තහවුරු කිරීම සඳහා සියලුම අමාත්‍යාංශ සඳහා අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් / අධ්‍යක්ෂ තනතුරට හෝ ඊට ඉහළ තනතුරක නියුතු නිලධාරියෙකු ඒ එක් එක් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් තරුණ කේන්ද්‍රීය නිලධාරියා (Focal Point) වශයෙන් පත් කරනු ලැබේ. මෙම නිලධාරියා මගින් ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය සඳහා විෂය ක්ෂේත්‍ර හා ප්‍රවේශයන් හඳුනා ගැනීම, පහසුකම් සැලසීම, ප්‍රගතිය හා නිර්දේශ ඉදිරිපත් කිරීම ඉටු කරනු ලැබේ. මෙම තරුණ කේන්ද්‍රීය නිලධාරියා එක් එක් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන

ආයතන සඳහා ස්වේච්ඡා සේවයේ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය වන පරිදි කේන්ද්‍රීය නිලධාරියෙක් පත්කර ගත යුතුය.

1.3 ජාතික මෙහෙයුම් කමිටුව (පාලක සභාව)

ශ්‍රී ලංකා තරුණ ස්වේච්ඡා සේවයේ කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීම, ස්වේච්ඡා සේවය ක්‍රියාත්මක කිරීමේ ක්ෂේත්‍ර සහ ආයතන සම්බන්ධයෙන් සොයා බැලීම සහ ප්‍රගතිය සොයා බැලීම යනාදී කටයුතු ඉටු කිරීම සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කෙරේ. යෙහිවන කටයුතු විෂය භාර අමාත්‍යාංශ ලේකම්ගේ සහභාගිත්වයෙන් යුත් කමිටුවේ සංයුතිය පහත පරිදි වේ.

1. ජනාධිපති ලේකම්ගේ නියෝජිතයෙකු
2. අග්‍රාමාත්‍ය ලේකම්ගේ නියෝජිතයෙකු
3. තරුණ / යෙහිවන කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ එම අංශයේ නියෝජිතයෙකු
4. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු විෂය භාර අමාත්‍යාංශයේ නියෝජිතයෙකු
5. රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යාංශයේ නියෝජිතයෙකු
6. අධ්‍යාපන විෂය භාර අමාත්‍යාංශයේ නියෝජිතයෙකු
7. ස්වදේශ කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ නියෝජිතයෙකු
8. සෞඛ්‍ය විෂය භාර අමාත්‍යාංශයේ නියෝජිතයෙකු
9. උසස් අධ්‍යාපන විෂය භාර අමාත්‍යාංශයේ නියෝජිතයෙකු
10. සමාජ සුබසාධන / සමාජ සේවා විෂය භාර අමාත්‍යාංශයේ නියෝජිතයෙකු
11. ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශයේ නියෝජිතයෙකු
12. ක්‍රීඩා විෂය භාර අමාත්‍යාංශයේ නියෝජිතයෙකු
13. කාන්තා කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ නියෝජිතයෙකු
14. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජිතයෙකු
15. ජාතික තරුණ සේවා සභාවේ නියෝජිතයෙකු
16. ජාතික මට්ටමේ ක්‍රියාකාරී රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයෙකු
17. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෙකු
18. ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පතිවරයාගේ නියෝජිතයෙකු.
19. ආරක්ෂක විෂය භාර අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ කාර්යාලයේ නියෝජිතයෙකු.

මෙම පාලන සභාව තුන් මසකට වරක් රැස්වන අතර ඒ සඳහා සහභාගිවන සාමාජිකයන්ගේ එකඟතාවය මත ස්වේච්ඡා සේවය ක්‍රියාත්මක කිරීමට අදාළ තීරණ ගනු ඇත.

8.4. ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවා ලේකම් කාර්යාලයේ කාර්යයන්

1. ශ්‍රී ලංකා තරුණ ස්වේච්ඡා සේවය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සහය වීම.
2. ශ්‍රී ලංකා තරුණ ස්වේච්ඡා සේවය ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම.
3. ශ්‍රී ලංකා තරුණ ස්වේච්ඡා සේවයට සම්බන්ධවන ආයතන සම්බන්ධීකරණය කිරීම.
4. ශ්‍රී ලංකා තරුණ ස්වේච්ඡා සේවයේ ඇගයීම් ක්‍රියාවලිය මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම.

5. ශ්‍රී ලංකා තරුණ ස්වේච්ඡා සේවය සම්බන්ධ සියළුම වක්‍රලේඛ, පොදු උපදෙස් සකස් කිරීම හා නිකුත් කිරීම.
6. සියලුම මාර්ගෝපදේශ ලබාදීම හා අත්පොත්, අත්පත්‍රිකා නිකුත් කිරීම.

9. ස්වේච්ඡා සේවා ඇගයීම් ක්‍රියාවලිය

9.1.1 ඇගයීම් ක්‍රමවේද

තරුණ ස්වේච්ඡා සේවා ලේකම් කාර්යාලය විසින් එක් එක් අදියරේදී අවශ්‍යතා සම්පූර්ණ කළ ස්වේච්ඡා සේවකයින් ඇගයීම සහ එක් එක් අදියරේදී ලෝකඩ, රිදී සහ රන් පදක්කම් පිරිනැමීම සඳහා කටයුතු කරනු ලැබේ. ඇගයීම් සිදු කිරීම සඳහා ප්‍රාදේශීය හෝ දිස්ත්‍රික්, පළාත් වශයෙන් ඇගයීම් කමිටු පිහිටුවනු ලබන අතර ස්වේච්ඡා සේවකයා තමන් කැමති ක්ෂේත්‍රයන් වල ස්වේච්ඡා සේවයේ නිරත කරවීම, එක් එක් ක්ෂේත්‍රයන්හි නිරත කාර්යයන් පිළිබඳව අධීක්ෂණය කිරීම, ස්වේච්ඡා සේවා අත්පොත නිරීක්ෂණය කිරීම, ප්‍රායෝගික ක්‍රියාකරකම් අධීක්ෂණය කිරීම, ස්වේච්ඡා සේවකයාගේ නිපැයුම් නිරීක්ෂණය කිරීම, නිබන්ධන, අත්පොත්, ඡායාරූප නිරීක්ෂණය කිරීම සහ අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කිරීම යන කටයුතුවල නියැලෙනු ඇත.

9.2 ඇගයීම් කමිටු

එක් එක් අදියරේදී ක්‍රියාත්මක ඇගයීම් කමිටුවල සංයුතිය පහත සඳහන් පරිදි වේ.

1. ප්‍රාථමික මට්ටම/ ලෝකඩ පදක්කම

කමිටු සංයුතිය - සාමාජිකයන් 05

1. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු
2. කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජිතයෙකු
3. විදුහල්පතිවරයෙකු
4. පොලිස් ස්ථානාධිපතිවරයෙකු
5. කොට්ඨාසයේ තරුණ සේවා නිලධාරී (කමිටු ලේකම්)

2. ද්විතීයික මට්ටම/ රිදී පදක්කම

කමිටු සංයුතිය - සාමාජිකයන් 05

1. ප්‍රාදේශීය ලේකම් හෝ නියෝජිතයෙකු
2. කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජිතයෙකු
3. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා/ පරිසර/ නිපුණතා සංවර්ධන/ මානව සම්පත් සංවර්ධන යන නිලධාරීන්ගෙන් නියෝජිතයෙකු (එක් එක් ක්ෂේත්‍ර අනුව නියෝජිතයා සම්බන්ධ කර ගැනීම).

- 4. රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිකයෙකු
- 5. තරුණ සේවා නිලධාරී හෝ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී (කමිටු ලේකම්)

3. තෘතීයික මට්ටම/ ස්වර්ණමය (රන්) පදක්කම

❖ තෘතීයික මට්ටම ඇගයීම සඳහා ක්ෂේත්‍ර කිහිපයක් නියෝජනය වන පරිදි කමිටු පත් කල යුතුය.

කමිටු සංයුතිය - සාමාජිකයන් 06

- 1. තරුණ කටයුතු / යෞවන කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්/ අධ්‍යක්ෂ හා ඊට ඉහල මට්ටමේ නිලධරයෙකු
- 2. ජාතික තරුණ සේවා සභාවේ විධායක මට්ටමේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙකු
- 3. එක් එක් ක්ෂේත්‍රයන් සඳහා ඒ ඒ විෂය භාර අමාත්‍යාංශ වල විධායක මට්ටමේ නියෝජිතයෙකු
- 4. දේශීය රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරී නියෝජිතයෙකු
- 5. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරී නියෝජිතයෙකු
- 6. ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවා ලේකම් කාර්යාලයේ විධායක මට්ටමේ නියෝජිතයෙකු (කමිටු ලේකම්)

1.3. ඉහත සඳහන් ඇගයීම් කමිටු නිර්දේශයන් පිළිබඳ ජාතික මට්ටමේදී තක්සේරු කර, නිර්දේශ ලබා දීම සඳහා ජාතික තරුණ ස්වේච්ඡා ලේකම් කාර්යාලය මගින් අවශ්‍ය පරිදි ව්‍යාපෘති මෙහෙයුම් ව්‍යුහයක් ස්ථාපිත කරනු ලැබේ. මෙම නිර්දේශය ජාතික මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කර පදක්කම් පිරිනැමීම පිළිබඳ තීරණය කරනු ඇත.

10. කිලීණ හා සහතිකපත් ප්‍රදානය

- 1. ප්‍රාථමික මට්ටම/ ලෝකඩ පදක්කම - පදක්කම සහ සහතිකය.
- 2. ද්විතීයික මට්ටම/ රිදී පදක්කම - පදක්කම සහ සහතිකය.
- 3. තෘතීයික මට්ටම/ ස්වර්ණමය (රන්) පදක්කම - පදක්කම සහ සහතිකය.

ජාතික තරුණ ස්වේච්ඡා ලේකම් කාර්යාලය, වැඩසටහන් ක්‍රියාත්මක මෙහෙයුම් කාර්යාලය හා ඒකාබද්ධව සෑම වසරක් අවසානයේදීම ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවයට සම්බන්ධ වන තරුණ තරුණියන් ඇගයීමකට ලක් කෙරේ.